



(නවවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 116.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2021 නොවැම්බර් 24 බදාදා පූ.භා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු අංගජන් රාමනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා

ගරු මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, පරිසර අමාත්‍යතුමා

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, ජනමාධ්‍ය අමාත්‍යතුමා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, වෙළඳ අමාත්‍යතුමා

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, කම්කරු අමාත්‍යතුමා

ගරු වාසුදේව නානායක්කාර මහතා, ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, මහාමාර්ග අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක අමාත්‍යතුමා

ගරු සී. ඩී. රත්නායක මහතා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා

ගරු නාමල් රාජපක්ෂ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, මහජන ආරක්ෂක අමාත්‍යතුමා

- ගරු දිලුම් අමුණුගම මහතා, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ලසන්ත අලගියවත්ත මහතා, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු සිරිපාල ගමලන් මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු (ආචාර්ය) නාලක ගොඩඟේවා මහතා, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු අනුරාධ ජයරත්න මහතා, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු පියංකර ජයරත්න මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු (මහාචාර්ය) වන්ත ජයසුමන මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු විමලවීර දිසානායක මහතා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු සනත් නිශාන්ත මහතා, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු විජිත බේරුගොඩ මහතා, දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු රොෂාන් රණසිංහ මහතා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ලොහාන් රත්වත්තේ මහතා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා, කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, එළු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු නිමල් ලාන්සා මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

- ගරු ජානක චක්කුඹුර මහතා, උක්, බඩ ඉරිඟු, කපු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විදුර වික්‍රමනායක මහතා, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කංචන විජේසේකර මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු තේනුක විදානගමගේ මහතා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජයන්ත සමරවීර මහතා, ගුදමි පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. ඩී. හේරත් මහතා, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු සෙල්වම් අබේකේකලනාදන් මහතා
- ගරු ඒ. එල්. එම්. අනාඋල්ලා මහතා
- ගරු අමරකීර්ති අතුකෝරල මහතා
- ගරු කපිල අතුකෝරල මහතා
- ගරු තලතා අතුකෝරල මහත්මිය
- ගරු සම්පත් අතුකෝරල මහතා
- ගරු තිස්ස අත්තනායක මහතා
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
- ගරු අශෝක් අබේසිංහ මහතා
- ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
- ගරු මායාදුන්න විත්තක අමල් මහතා
- ගරු තවරාජා කලෙයි අරසන් මහතා
- ගරු ජේ. සී. අලවතුචල මහතා
- ගරු තිසකුට්ටි ආරච්චි මහතා
- ගරු එම්. උදයකුමාර මහතා
- ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
- ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතා
- ගරු සංජීව එදිරිමාන්න මහතා
- ගරු ලලිත් එල්ලාවල මහතා

ගරු සෙල්වරාජා කපේන්ද්‍රන් මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු සාගර කාරියවසම් මහතා
 ගරු ෆයිසාල් කාසිම් මහතා
 ගරු ජයන්ත කැටගොඩ මහතා
 ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු උදයන කිරිදිගොඩ මහතා
 ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
 ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු අ. අරචන්ද්‍ර කුමාර් මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු කරුණාදාස කොඩිකුවක්කු මහතා
 ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා
 ගරු ඩයනා ගමගේ මහත්මිය
 ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා
 ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු යදාමිණී ගුණවර්ධන මහතා
 ගරු සිවනේසතුරෙයි වන්ද්‍රකාන්තන් මහතා
 ගරු මීලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු කුලසිංහම් තිලිපන් මහතා
 ගරු ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු වාමර සම්පත් දසනායක මහතා
 ගරු එස්. ඩී. දිසානායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු රෝහණ දිසානායක මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු ජේම්නාත් සී. දොලවත්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු එච්. නන්දසේන මහතා
 ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා

ගරු අසංක නවරත්න මහතා
 ගරු මනුෂ නානායක්කාර මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු සු. නෝගරාදලිංගම් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු අනුප පස්කුවල් මහතා
 ගරු නිමල් පියතිස්ස මහතා
 ගරු ජගත් පුෂ්පකුමාර මහතා
 ගරු ඩිලාන් පෙරේරා මහතා
 ගරු නිරෝෂන් පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු නලින් ප්‍රනාන්දු මහතා
 ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු මුදිතා ප්‍රියාන්ති මහත්මිය
 ගරු උද්දික ප්‍රේමරත්න මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු රෝහණ බණ්ඩාර මහතා
 ගරු ශාන්ත බණ්ඩාර මහතා
 ගරු සුදත් මංජුල මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්නියාස් බාකිර් මාකාර් මහතා
 ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
 ගරු මොහමඩ් මුසම්මිල් මහතා
 ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු නිපුණ රණවක මහතා
 ගරු ඩී. වයි. ජී. රත්නසේකර මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා
 ගරු අලි සබිරි රහිම් මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු (ආචාර්ය) සුරේන් රාසවන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු අජිත් රාජපක්ෂ මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා

ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) ඩී. රාධක්‍රිෂ්ණන් මහතා
 ගරු එම්. රාමේෂ්වරන් මහතා
 ගරු වරුණ ලියනගේ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු සී. ඩී. විශ්වේෂ්වරන් මහතා
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
 ගරු මධුර විතානගේ මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
 ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා
 ගරු ඩී. වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
 ගරු මහින්ද සමරසිංහ මහතා
 ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
 ගරු මෙමුත්පාල සිරිසේන මහතා
 ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
 ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා
 ගරු ජෝන් සෙනෙවිරත්න මහතා
 ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
 ගරු රවුල් හකීම් මහතා
 ගරු කබීර් හමීම් මහතා
 ගරු එච්. එම්. එම්. හරීස් මහතා
 ගරු (මහාචාර්ය) වරිත හේරත් මහතා
 ගරු විජිත හේරත් මහතා
 ගරු මර්ජාන් ෆලිල් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. ලිපිලේඛනාදිය පිළිගැන්වීම: (1)කම්කරු අමාත්‍යවරයා විසින් 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කර එම වාර්තාව කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින් සභා සම්මත විය.

(2) මහාමාර්ග අමාත්‍යවරයා විසින් —

- (i) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්; සහ
- (ii) 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15 වගන්ති සමඟ කියවිය යුතු 53 වගන්තිය යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජුනි 18 දිනැති අංක 2232/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

පිළිගැන්වා එම වාර්තාව සහ නියෝග, කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින් සභා සම්මත විය.

2. කාරක සභා වාර්තා පිළිගැන්වීම: රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රී ගරු සුදත් මංජුල මහතා එකී කාරක සභාව වෙත යොමු කරන ලද 2017 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව, සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

3. මහජන පෙත්සම් පිළිගැන්වීම:

- (1) මාතර, වේරදූව, නාවිමන පාර, අංක 31 දරන ස්ථානයෙහි පදිංචි ප්‍රියන්ත වික්‍රමසේකර මහතාගෙන් ලැබුණු 2021.10.18 දිනැති පෙත්සම ගරු බුද්ධික පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
- (2) දෙකටන, මෝරගල, රජහේන පාර, අංක 73 දරන ස්ථානයෙහි පදිංචි රණතුංග මුදියන්සේලාගේ ධර්ම රණතුංග මහතාගෙන් ලැබුණු 2021.09.23 දිනැති පෙත්සම ගරු මිලාන් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.

30 (10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

4. විසර්ජන පනත් කෙටුම්පත — (නවවැනි වෙන් කළ දිනය): කාරක සභාවේදී තව දුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 101

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව,— “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.භා. 11.16 ට ගරු රෝහිණි කුමාරි විපේක්ෂිත මහත්මිය මූලාසනාරූඪ වූවා ය.)

(අ.භා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 2.13 ට ගරු චේල කුමාර් මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 3.26 ට ගරු සංජීව එදිරිමාන්න මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 4.56 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 9 වැනි පිටුවේ 15 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“මූලධන 1,775,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 101 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 414,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 101 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 144,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 9 වැනි පිටුවේ 19 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 02 සංවර්ධන වැඩසටහන 727,000,000 855,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 201

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 84,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 201 වැඩසටහන 01 (මූලධන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 9,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදිත්, සභා සම්මත විය.

ශීර්ෂය 201 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,073,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 201 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 79,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 202 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 154,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රදීනය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 202 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 27,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 203 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 198,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 203 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 42,000,000 මුදල, උපලෝචනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 204 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 209,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 204 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 57,000,000 මුදල, උපලෝචනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 206

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 140,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 581,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 220,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 208

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 50,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 191,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 191,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධන විශදම)

වැඩසටහන 02 (පුනරාවර්තන විශදම)

වැඩසටහන 02 (මූලධන වියදුම)

ગિરિજા 401

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධන විශදම)

වැඩසටහන 02 (පුනරාවර්තන විශදම)

වැඩසටහන 02 (මූලධන විශදම)

ଶିର୍ଷକ 207

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 266,000,000 මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 885,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 207 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 140,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 36 වැනි පිටුවේ 5 ඡේදය ඉවත්කර පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“පුනරාවර්තන 293,896,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 130

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 36 වැනි පිටුවේ 9 ඡේදය ඉවත්කර පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 28,998,000,000 426,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 236

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 236 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 158,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 236 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 253

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 253 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 264,740,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 253 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 51,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 420

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 308,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 44,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 300,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,456,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 312

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 312 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 50,008,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 312 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,216,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 313

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 313 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 37,459,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 313 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,899,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 314

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 314 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 35,507,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 314 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,712,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 315

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 315 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 26,428,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 315 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,208,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 316

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 316 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 33,542,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 316 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,688,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 317

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 317 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 20,979,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 317 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,951,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 318

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 318 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 24,902,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 318 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,106,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 319

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 30,955,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,057,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 321

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 28,220,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,163,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අ.භා. 5.14 ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත්විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2021 නොවැම්බර් 25 බ්‍රහස්පතින්දා.

5. ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2013): අග්‍රාමාත්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1980 අංක 45 දරන පනතින් සංශෝධිත 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 32(1) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය යටතේ 2018.02.20 දින ඉදිරිපත් කරන ලද 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික චිත්‍රපට සංස්ථාවේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

6. ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2014): අග්‍රාමාත්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 1980 අංක 45 දරන පනතින් සංශෝධිත 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 32(1) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය යටතේ 2018.02.20 දින ඉදිරිපත් කරන ලද 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික චිත්‍රපට සංස්ථාවේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය

7. කල් තැබීම (විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම): මෙම පාර්ලිමේන්තුව දැන් කල්තැබිය යුතු ය” යි පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සහතිමුඛ කරන ලදින් විවෘත විය.

“ගරු ප්‍රේමිනාත් සී. දොලවත්ත මහතා මූලාසනාරූඪ විය යුතු ය” යි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 5.14 ට ගරු ප්‍රේමිනාත් සී. දොලවත්ත මහතා මූලාසනාරූඪ විය.)

“ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා මූලාසනාරූඪ විය යුතු ය” යි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 5.31 ට ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා මූලාසනාරූඪ විය.)

එකල්හි වේලාව අ.භා. 5.30 පසු කර තිබුයෙන් අ.භා. 5.47 ට මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් අද දින සභා සම්මතිය අනුව ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2021 නොවැම්බර් 20 සභා සම්මතිය අනුව, 2021 නොවැම්බර් 25 බ්‍රහස්පතින්දා පූ.භා. 9.30 වනතෙක් කල් ගියේය.